

1. මූල්‍ය ප්‍රකාශන
1.1 අභිතකර මතය

නියාගම ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය මෙහෙයුම් ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) උප වගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උප වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවල වැදගත්බව හේතුවෙන් 2024 දෙසැම්බර් 31 දිනට නියාගම ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු නොකරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 අභිතකර මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් අභිතකර මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ අභිතකර මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තා නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මත ඟුරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම් අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කල ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකි වන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියාකර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂමව ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂය අවසන් දිනට වැඩිපුර ගෙවූ වැටුප් ගිණුම් ශේෂය වූ රු.585,136 ක් හා කලින් ලද ආදායම් ගිණුමේ ශේෂය වූ රු.36,484 ක් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දක්වා නොතිබුණි.	කලින් ලද ආදායම් ගිණුමේ ශේෂය ඉදිරියේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව දක්වා ඇති අතර වැඩිපුර ගෙවූ වැටුප් ගිණුම් ශේෂය පිළිබඳ අදහස් දක්වා නොමැති බව.	වැඩිපුර ගෙවූ වැටුප් ගිණුමේ ශේෂය හා කලින් ලද ආදායම් ගිණුමේ ශේෂය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුළ දැක්විය යුතුය.
(ආ) ඉකුත් වර්ෂයන්ට අදාළව ලැබී තිබුණු එක්වත් මුදල් රු.මිලියන 10.24 ක් සමාලෝචිත වර්ෂයේ අතිරික්තයට ගැලපීම් කිරීම නිසා වර්ෂයේ අතිරික්තය එම ප්‍රමාණයෙන් වැඩියෙන් දක්වා තිබුණි.	ඉදිරි වර්ෂයේදී ගිණුම් සකස් කිරීමේදී ඉකුත් වර්ෂයන්ට අදාළ ආදායම් නිවැරදිව හඳුනාගෙන ගිණුම් ගතකරන බව.	ඉකුත් වර්ෂයේ ආදායම් සමුච්චිත අරමුදලට ගැලපිය යුතුය.
(ඇ) සමාලෝචිත වර්ෂය අවසන් දිනට ගබඩා තොග ගිණුමක රු.90,475 ක ශේෂය ස්ථාවර වත්කම් යටතේ දක්වා තිබුණි.	2025 ගිණුම් සකස් කිරීමේ දී නිවැරදි කරන බව	ජංගම වත්කම් හා ස්ථාවර වත්කම් හඳුනාගෙන නිවැරදිව ඉදිරිපත් කළ යුතුය.
(ඈ) 2023 දෙසැම්බර් 31 දිනට සේවක ණය ශේෂයෙහි වැඩිපුර හර කරන ලද රු.48,370 ක් අධිකතා/ඌණතා ගිණුමට හර කිරීමෙන් සමාලෝචිත වර්ෂය අවසන් දිනට සමුච්චිත අරමුදලේ ශේෂය එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.	ඉදිරියේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	අදාළ ගිණුම් හඳුනාගෙන නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ඉ) දේශීය ණය සංවර්ධන අරමුදලට ගෙවූ රු.58,347 ක් ණය හිමි ගිණුමට බැර	ඉදිරියේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	නිවැරදිව ගිණුම්ගත කිරීම් සිදු කළ යුතුය.

නොකර, අධිකතා/ උණනා ගිණුමට බැර කිරීම නිසා සමුච්චිත අරමුදලේ ශේෂය එම ප්‍රමාණයෙන් වැඩියෙන් දක්වා තිබූ අතර ණයහිමි ශේෂය එම ප්‍රමාණයෙන් අඩු දක්වා තිබුණි.

- (ඊ) 2024 නොවැම්බර් මාසයට අදාළව ඉදිරියේදී නිවැරදි කිරීමට ලැබිය යුතු ශේෂ නිවැරදිව ලැබිය යුතු උසාවි දඩ රු.274,500 ක් කටයුතු කරන බව. ගිණුම් ගත කර නොතිබුණි.
- (උ) සමාලෝචිත වර්ෂය තුළ දරන ලද රු.482,929 ක ප්‍රාග්ධන ස්වරූපයේ ඉදිරියේදී නිවැරදි කිරීමට සමාලෝචිත වර්ෂය තුළ දරන ලද ප්‍රාග්ධන ස්වරූපයේ වියදම් ස්ථාවර වත්කම් යටතේ කටයුතු කරන බව. වියදම් ස්ථාවර වත්කම් යටතේ ගිණුම්ගත කළ යුතුය.
- (ඌ) සමාලෝචිත වර්ෂය අවසන් දිනට විදුලි බඩු නොග ශේෂය හා වර්ෂයේ ඉදිරියේදී නිවැරදි කිරීමට අවසන් නොග ශේෂය අතිරික්තය රු.46,070කින් වැඩියෙන් නිවැරදිව ගැලපිය යුතුය. දක්වා තිබුණි.

1.6.2 නොසැසඳූ පාලන ගිණුම්

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ගිණුම් විෂයන් 05 කට අදාළ ශේෂයන් සහ ඒවාට අදාළ උපයෝගී ලේඛනවල දැක්වෙන ශේෂයන් අතර රු.මිලියන 82.6 ක වෙනසක් විය.	ඉදිරියේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	වෙනසට හේතු අනාවරණය කරගෙන මූල්‍ය ප්‍රකාශනයන් හෝ අනුරූපී වාර්තා ඒ අනුව නිවැරදි කළ යුතුය.

1.7 අනුකූල නොවීම

1.7.1 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ මුදල් රෙගුලාසි 104 (4)	සභාවේ වාහන හා යන්ත්‍රෝපකරණ 04 කට අදාළව ඉකුත් වර්ෂයේදී හා සමාලෝචිත වර්ෂයේදී සිදු වී තිබූ හානි හා පාඩු සම්බන්ධව මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.	පේසිබි යන්ත්‍රයේ පැති විදුරු 02 බිඳීයාමේ අලාභය අය කර ගැනීම සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග හා කැබ් රථයේ හා ගල්රෝල් සම්බන්ධ අලාභයන් පොතෙන් කපා හැරීම සඳහා පළාත් පාලන කොමසාරිස් වෙත යොමු කර ඇති බව.	අප්‍රමාදව මුදල් රෙගුලාසි විධිවිධාන ප්‍රකාරව කටයුතු කර වාහන සඳහා සිදුවී ඇති අලාභ හානිවල වටිනාකම වගකිව යුතු නිලධාරීන්ගෙන් අය කර ගැනීමට කටයුතු කළ යුතුය.

- (ආ) 2009 අප්‍රේල් 16 දිනැති සභාවේ නිලධාරීන් 10 ආයතනය වෙත පැමිණීම වක්‍රලේඛ විධිවිධාන අංක 09/2009 දරන දෙනෙකු ඇඟිලි සලකුණු හා පිටවීම ඇඟිලි සලකුණු ප්‍රකාරව සභාවේ රාජ්‍ය පරිපාලන යන්ත්‍රය මගින් පැමිණීම හා යන්ත්‍රය මගින් දක්වන සෑම නිලධාරියෙක්ම වක්‍රලේඛයේ 2.1 ඡේදය පිටවීම සනාථ කර ලෙස අදාළ විෂය භාර ඇඟිලි සලකුණු නිලධාරියාට උපදෙස් ලබා යන්ත්‍රයේ තම පැමිණීම හා පිටවීම සටහන් කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.මිලියන 9.24 ක් වූ අතර, ඊට ප්‍රතිරූපිත ඉකුත් වර්ෂයේ ආදායම ඉක්ම වූ පුනරාවර්තන වියදම රු.මිලියන 7.56 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

2024					2023				
ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තුගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	
(i) වරිපතම් හා බදු	රු. 2,895,355	රු. 1,996,505	රු. 1,866,104	රු. 789,190	රු. 2,781,827	රු. 1,244,968	රු. 1,490,497	රු. 658,789	
(ii) කුලී	9,146,090	7,486,325	7,078,709	1,162,455	7,417,640	5,242,993	5,088,465	754,839	
(iii) බලපත්‍ර ගාස්තු	405,690	213,207	7,257	205,950	410,600	315,743	332,560	-	
(iv) වෙනත් ආදායම්	7,141,000	16,515,481	16,178,411	337,070	6,403,000	6,342,408	6,342,408	-	
	=====	=====	=====	=====	=====	=====	=====	=====	
	19,588,135	26,211,518	25,130,481	2,494,665	17,013,067	13,146,112	13,253,930	1,413,628	
	=====	=====	=====	=====	=====	=====	=====	=====	

2.2.2 ආදායම් රැස් කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වරිපනම් හා බදු		
(i) සමාලෝචිත වර්ෂයේ ආරම්භක දිනට වරිපනම් හා බදු ශේෂය රු.658,789 ක් වූ අතර සමාලෝචිත වර්ෂය අවසානයට හිඟය රු.789,190ක් දක්වා වර්ධනය වී පැවතුණි.	හිඟ ශේෂ අය කර ගැනීමේ ක්‍රියාවලියේ නිරත වන බව.	ප්‍රවර්තන වරිපනම් හා හිඟ ශේෂ නොපමාව අය කර ගත හැකි වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කර ඒ අනුව අය කර ගත යුතුය.
(ii) 2024 වර්ෂය තුළදී ප්‍රාදේශීය සභා පිටිගල උප කාර්යාලීය බල ප්‍රදේශයෙහි පවතින වරිපනම් ඒකක 158 කින් කිසිදු වරිපනම් බදු මුදලක් අයකරගෙන නොතිබුණි.	එකඟ වන බව.	1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 158(1) වගන්තිය ප්‍රකාරව බදු අය කරගත යුතුය.
(iii) සභා බල ප්‍රදේශය තුළ අක්කර බදු අය කළ යුතු ඒකක 206 ක් වූ අතර සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ඉන් ඒකක 165 කින් රු.191,257 ක ශේෂයක් සභාවට අයවිය යුතුව තිබුණි.	හිඟ අය කර ගැනීමට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව.	දීර්ඝ කාලීනව හිඟව පවතින ශේෂ පිළිබඳ සොයා බලා එම බදු මුදල් කඩිනමින් අය කර ගත යුතුය.
(ආ) කුලී		
(i) සමාලෝචිත වර්ෂය ආරම්භක දිනට හිඟ කුලී ආදායම රු.754,839 ක් වූ අතර වර්ෂ අවසානයට එය රු.1,162,455 ක් දක්වා වර්ධනය වී තිබුණි.	2025 මැයි 30 වන විට රු.1,159,671 ක් අයකර ඇති අතර ඉතිරි මුදලද අය කර ගැනීමට කටයුතු කරන බව.	කුලී ආදායම් අප්‍රමාදව අය කර ගැනීමට කටයුතු කළ යුතුය.
(ii) සභාව සතු කඩ කාමරවල තක්සේරු මුදල වසර 03 කට වරක් යාවත්කාලීන කළ යුතු වුවද, කඩ කාමර 36 ක බදු කුලියේ ප්‍රතිශෝධනයක් සිදු නොකිරීමෙන් සභාවට ලැබිය යුතු කඩ කුලී ආදායම් අහිමි වී තිබුණි.	2025 ජනවාරි 01 දින සිට නව තක්සේරුව අනුව බදු මුදල් අය කරන බව.	කඩකාමර බදු කුලී වසර 03 කට වරක් යාවත්කාලීන කර සභාවේ ආදායම් අය කර ගැනීමට කටයුතු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය
3.1 ප්‍රසම්පාදන කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
විදුලි උපකරණ මිලදී ගැනීම සඳහා කැඳවූ මිල ගණන්, අයිතම වශයෙන් සලකා බැලීමකින් තොරව ඉහළ මිල ගණන් යටතේ මිලදී ගැනීම නිසා සභා අරමුදලට රු.131,250 ක පාඩුවක් සිදු වී තිබුණි.	පිළිතුරු ලබා දී නොමැත.	මිල දී ගැනීම සඳහා අවශ්‍ය අයිතමවල මිල ගණන් සසඳා, වඩාත් යෝග්‍ය සැපයුම්කරුගෙන් මිලදී ගැනීම් කළ යුතුය.

3.2 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂය අවසන් වන විට සභාවේ සේවය කර ස්ථාන මාරු වී ගිය, සේවය හැර ගිය, මිය ගිය හා වැඩ තහනමට ලක් වූ නිලධාරීන් 06 දෙනෙකුගෙන් රු.මිලියන 1.08 ක ණය ශේෂයක් අය වීමට පැවතුණි.	පිළිතුරු ලබා දී නොමැත.	අය විය යුතු සේවක ණය අප්‍රමාදව අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) 2001 අගෝස්තු 22 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 18/2001 හි විධිවිධානවලට අනුකූල නොවන පරිදි නිලධාරීන් 32 දෙනෙකු වර්ෂ 5ක කාලය ඉක්මවා සභාවේ සේවයේ නිරතව සිටින බව නිරීක්ෂණය විය.	ආයතනගත නිලධාරීන් ස්ථානමාරු ඉල්ලීම් කර ඇති අතර දෙපාර්තමේන්තු ගත තනතුරු සඳහා ස්ථාන මාරු ක්‍රියාවලියක් සිදු නොවන බව.	වසර 5 කට වඩා වැඩි සේවා කාලයක් සහිත නිලධාරීන්ට ස්ථාන මාරු ලබා දීමට කටයුතු කළ යුතුය.